



කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
දුරස්ථාන සහ අධ්‍යාපන ආයතනය
වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන පියා

වාණිජ විද්‍යාවේද (විශේෂ) උපාධි පළමුවන වසර පරීක්ෂණය (බාහිර)-2015

2020 - අගෝස්තු

BCOM E1025 - සූක්‍ම ආර්ථික විද්‍යාව

මුළු ප්‍රශ්න සංඛ්‍යාව : 06

කාලය : පැය 03 සි

මිනැම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක 01

“නිගමම ආර්ථික විද්‍යාවේ මූලික වැදගත්ම සංකල්පය වන අතර අනෙක් සියලුම විෂයන් ඒ මත රඳා පවතී.”

- (අ) ඔබ මෙම ප්‍රකාශයට එකඟ වන්නේද? ඔබේ පිළිතුරට සේතු දක්වන්න. (ලකුණු 05)
- (ආ) ක්ෂේත්‍ර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව අතර වෙනස පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (ඇ) නිෂ්පාදන විශ්ලේෂණයේ ප්‍රයෝගනවන් අරමුණක් උගේ නිෂ්පාදන සූක්‍ම යොදා ගන්නේ කෙසේද? (ලකුණු 05)
- (ඉ) සමනිෂ්පාදන වකුයක (isoquant curve) ගුණාග මොනවාද? සූක්‍ම රුපයටහන් සමඟ ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (ඊ) ඉල්ලුම් වකුය යනු කිසියම් කාල සිමාවක් සඳහා හාණ්ඩියක් හෝ සේවාවක මිල සහ ඉල්ලු ප්‍රමාණය අතර සම්බන්ධතාවයේ විෂ්මය නිරුපණයකි. (මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 02

“ඉල්ලුම් වකුය යනු කිසියම් කාල සිමාවක් සඳහා හාණ්ඩියක් හෝ සේවාවක මිල සහ ඉල්ලු ප්‍රමාණය අතර සම්බන්ධතාවයේ විෂ්මය නිරුපණයකි.”

- (අ) ඉල්ලුම් වකු බැවුම දකුණට පහළට බැවුම් වන්නේ මන්දුහි පැහැදිලි කරන්න?
- (ලකුණු 04)
- (ආ) ඉදිරි වසර කිහිපය තුළ පහත සඳහන් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමට බලපාන සාධක කෙටියෙන් ලැයිස්තුගත කර පැහැදිලි කරන්න.
- විතුපට සහ කුමරාව
 - ගැක්ස් යන්තුය
 - ලැංච්ටොල් පරිගණක
 - සේවල් කාමර
- (එකකට ලකුණු 03 බැහිත් ලකුණු 12)

(අ) ඉල්ලුම් ශ්‍රීතය $Q_d = 60,000 - 10,000p$ ලෙස ද සැපයුම් ශ්‍රීතය $Q_s = 30,000p$ ලෙස ද ලබා දී ඇතැයි සිනමු. සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය කරන්න.

(ලකුණු 04)
(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 03

(අ) i. උගේස්සා වකුය මගින් පාරිභෝගිකයාට හාන්සි දෙකක සාමාන තෘප්තියක් සහ උපයෝගීතාවයක් ලබා දෙන විවිධ සංයෝගනායන් දක්වයි. සාමාන්‍ය හාන්සි දෙකක් සඳහා වන උපයෝගීතා වකුයක ප්‍රධාන ගුණාග පැහැදිලි කරන්න.

(ලකුණු 05)

ii. “එක්තරා මට්ටමක් දක්වා ආදායම බදු අයකිරීම සුරාභය වලට හෝ විකුණුම බද්දව වඩා බදු ගෙවන්නාට අඩු සූහසාධන පිරිවැයක් ලබාදෙනු ඇතැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ”. ඔබ මෙම ප්‍රකාශයට එකඟද? ඔබ පිළිතුර පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(ආ) ඉල්ලුම කාලසටහන පහත පරිදි ලබා දී ඇතැයි සිනමු;

මිල (රු)	10	8	6	4	2
ප්‍රමාණය	50	100	150	200	250

- i. මිල රු. 8 සිට 6 දක්වා පහත වැටීම සඳහා නමුතාවය සෞයන්නා.
ii. මිල රු. 6 සිට 8 දක්වා වැඩි කිරීම සඳහා නමුතාවය ගණනය කරන්න.

(ලකුණු 04)

(ඇ) පහත දැක්වෙන එක් එක් නිෂ්පාදන යුගල අතර හරස් නමුතා සංග්‍රහක ධනාත්මක හෝ සෞයන්ත්මක වනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද? එයට හේතුව විස්තර කරන්න.

- i. පුද්ගලික පරිගණක සහ මෘදුකාංග
ii. විදුලිය සහ ස්වාහාවික වායු.

(ලකුණු 06)
(මුළු ලකුණු 20)

ප්‍රයෝග අංක 04

නිෂ්පාදන තාක්ෂණයන් එක් එක් වෙළඳ භාණ්ඩයෙන් කොපමත ප්‍රමාණයක් නිෂ්පාදනය කර විකුණුනවා ද යන්න පිළිබඳව තීරණ ගත යුතුද යන්න මූලධර්ම පැහැදිලි කරයි.

- (අ) මහාපරිමාඹුකුල පිරිමැසුම (economic Scale) තිසා විශාල පරිමාණයේ නිෂ්පාදනතාගාරයක් අඩු කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යනවාට වඩා කාර්යක්ෂමතාවයෙන් යුතු කුඩා නිෂ්පාදනතාගාරයන් පවත්වාගෙන යාම සමඟර අවස්ථාවල පිරිවැය අතින් කාර්යක්ෂම වේ.

මෙම ප්‍රකාශයට එකඟ වන්නේද ? මධ්‍ය පිළිතුර පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ආ) සමාගමක කෙටි කාලීන නිෂ්පාදන ප්‍රිතය සහ දිගු කාලීන නිෂ්පාදන ප්‍රිතය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ඇ) i. ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් මිල ගන්නන් වීමට හේතු වන පුරණ තරගකාරී වෙළඳපලක ප්‍රධාන ලක්ෂණ පැහැදිලි කරන්න?

(ලකුණු 05)

- ii. සමාගමක් සඳහා ඉල්ලුම් සහ පිරිවැය පහත පරිදි ඇස්තමේන්තු කර ඇත.

$$P = 200 - 8Q$$

$$TC = 100 + 90Q - 10Q^2 + 0.7Q^3$$

කෙටිකාලීනව තම ලාභය උපරිම කර ගැනීමට අවශ්‍ය නම් සමාගමට අය කළ යුතු මිල කොපමතක්ද?

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

ප්‍රයෝග අංක 05

- (අ) පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඒකාධිකාරී සහ පුරණ තරග වෙළඳපොල සංස්දිනය කරන්න;

- i. මිල තීරණය
ii. නිමවුම

(ලකුණු 05)

- (ආ) i. මලබර අලාභ (dead weight loss) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

(ලකුණු 03)

- ii. මලබර අලාභ (dead weight loss) ඒකාධිකාරය යටතේ මිස පරිපුරණ තරගයක් යටතේ ඇති නොවන්නේ මන්ද?

(ලකුණු 04)

(අ) i. “ ඒකාධිකාරී කරගය යනු පරිපූර්ණ කරගකාරීත්වය සහ ඒකාධිකාරය අතරමැදි තත්වයකි. මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න.

(ලකුණු 04)

ii. කළීපයාධිකාරී වෛළඳොළඹ ලක්ෂණ මොනවාද?

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 06

පහත දැක්වෙන දැනු පිළිබඳව කෙටි සටහන් ලියන්න.

- (අ) ආන්තික පිරිවය.
- (ආ) හින්වන ආන්තික එළඳාව.
- (ඇ) උපයෝගිතා වකු විශ්ලේෂණය.
- (ඉ) පාරිභෝගික අනිරික්තය.
- (ඊ) ආදේශක හාණ්ඩි

(එකකට ලකුණු 05 බැඟින්)

(මුළු ලකුණු 20)